



(අටවැනි පාර්ලිමේන්තුව - පළමුවැනි සභාවාරය)

අංක 4(9).]

**පාර්ලිමේන්තුවේ අංක 4 දරන
න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකය**

නිකුත් කළේ 2016 නොවැම්බර් මස 09 වැනි බදාදා

**2016 නොවැම්බර් මස 17 වැනි බ්‍රහස්පතින්දා
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න**

491/16

ගරු කනක හේරත් මහතා,— විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම්
අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (4)

- (අ) (i) දින 100 වැඩසටහන යටතේ නිදහස් වයි-ෆයි කලාප ඇති කිරීමේ ව්‍යාපෘතිය මේ වනවිට ක්‍රියාත්මක වන්නේද;
 - (ii) මේ යටතේ ඇතිකළ නිදහස් වයි-ෆයි කලාප ප්‍රමාණය කොපමණද;
 - (iii) ඒ පිළිබඳව සෑහීමකට පත් වන්නේද;
 - (iv) ඒවා ක්‍රියාත්මක තත්වයේ පවතීද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) (i) කැගල්ල දිස්ත්‍රික්කය තුළ නිදහස් වයි-ෆයි කලාප පිහිටුවා තිබේද;
 - (ii) එසේ නම්, එම ස්ථාන කවරේද;
 - (iii) ඉදිරියේදී නිදහස් වයි-ෆයි කලාප ඇති කරන ප්‍රදේශ කවරේද;
- යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

634/16

ගරු ඉ. වාල්ස් නිර්මලනාදන් මහතා,— සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන
අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (3)

- (අ) (i) මූලික සුදුසුකම් සපුරා නොමැති පුද්ගලයන්, විධිමත් බඳවා ගැනීමේ පටිපාටියකින් තොරව වන්නී දිස්ත්‍රික්කයේ සමෘද්ධි නිලධාරීන් ලෙස බඳවාගෙන ඇති බව දන්නේද;
 - (ii) එලෙස සුදුසුකම් නොමැතිව බඳවාගෙන ඇති සමෘද්ධි නිලධාරීන්ගේ තොරතුරු කවරේද;
 - (iii) අවිධිමත් ලෙස පත්කර ඇති පුද්ගලයන් සේවයෙන් ඉවත් කර විධිමත් ලෙස අලුතින් නිලධාරීන් බඳවා ගැනීමට කඩිනම් පියවර ගන්නේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

ගරු ලක්ෂ්මන් ආනන්ද විජේමාන මහතා,— ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (3)

- (අ) (i) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11හි, මෙතෙක් පරිපාලන කටයුතු සිදුවී ඇත්තේ පැරණි සීමා මායිම්වලට අනුකූලව වන අතර, 1992 අංක 58 දරන බලතල පැවරීමේ පනත හා 1996.08.02 දිනැති අංක 935 දරන ගැසට් පත්‍රයට අනුව නව මායිම් සලකුණු කරමින් පවතින බවත්;
- (ii) එමඟින්, පදවි ශ්‍රීපුර කොට්ඨාසයේ, 31J සිංහපුර, 31F පරණ මැදවව්විය සහ 31M සමන්පුර යන ග්‍රාම නිලධාරී වසම් කොට්ඨාස දෙකකට බෙදෙන බවත්;
- (iii) ගෝමරන්කඩවල කොට්ඨාසයේ, 233C මයිලවැව ග්‍රාම නිලධාරී වසමේ කොටසක්ද, සේරුවිල කොට්ඨාසයේ, සමහර කොටස්ද වෙනත් කොට්ඨාසවලට බෙදෙන බවත්;

එතුමා දන්නෙහිද?

- (ආ) (i) පැරණි පරිපාලන බෙදීම් අනුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කොට්ඨාස 11ට බෙදී තිබූ ග්‍රාම නිලධාරී වසම් හා ගම්මාන කවරේද;
- (ii) අ(i) සඳහන් පනතට අනුව මායිම් යළි සලකුණු කිරීමේදී වෙනත් කොට්ඨාසයකට අයත් වූ ග්‍රාම නිලධාරී වසම්/ගම් කවරේද;
- (iii) දැනට ක්‍රියාත්මක සීමා නිර්ණ කමිටු තීරණ අනුව, අලුතින් කොට්ඨාස මායිම් සලකුණු කරන්නේද;
- (iv) එසේ නම්, එම පදනම කවරේද;
- (v) ඒ සඳහා එක් එක් කොට්ඨාසයේ පදිංචිකරුවන්ගේ එකඟත්වය විමසන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

**2016 නොවැම්බර් මස 18 වැනි සිකුරාදා
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න**

ගරු ශාන්ති ශ්‍රීසක්කන්දරාසා මහත්මිය,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (3)

- (අ) “ලභම පාසල හොඳම පාසල” වැඩසටහනට ඇතුළත් මූලික අධ්‍යාපන කලාපයට අයත් පාසල් සංඛ්‍යාව කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) මූලික අධ්‍යාපන කලාපය තුළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකක් ඇති නමුත්, එම කොට්ඨාසවල පිහිටි බොහෝ පාසල් “ලභම පාසල හොඳම පාසල” වැඩසටහනට ඇතුළත්කර නොගෙන නොසලකා හැර ඇති බව එතුමා දන්නෙහිද?
- (ඇ) (i) (ආ) හි සඳහන් කර ඇති පරිදි පාසල් නොසලකා හැරීමට හේතුව කවරේද;
- (ii) මූලික අධ්‍යාපන කලාපයේ නොසලකා හැර ඇති පාසල්, “ලභම පාසල හොඳම පාසල” වැඩසටහනෙහි නිර්ණායකයන්ට අනුව ඇතුළත්කර ගැනීමට පියවර ගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

(3)

817/16

ගරු විමලවීර දිසානායක මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (3)

- (අ) කොළඹ හෝ තදාසන්න ප්‍රදේශවල විවිධ සේවාවන්හි යෙදවීම සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සෙබළුන් පිට පළාත්වලින් කැඳවන බව එතුමා දන්වන්නේද?
- (ආ) (i) එසේ කැඳවා විවිධ සේවාවන්හි යොදවන සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සෙබළුන්ගෙන් යම් පිරිසකට වැටුපට අතිරේකව යැපීම් දීමනාවක් ගෙවන බවත්;
- (ii) එම සේවාවන්ට හා තත්ත්වයන්ට සමානව සේවයේ යොදවනු ලබන තවත් සෙබළුන් පිරිසකට එම දීමනාව නොගෙවන බවත්;
- (iii) ඒ අනුව සමාන සේවාවන් හා සමාන තත්ත්වයන් යටතේ එකී සෙබළුන් පිරිසට වෙනස් ආකාරයට සැලකීම අසාධාරණ බවත්;

එතුමා පිළිගන්නේද?

- (ඇ) එසේ නම්, එසේ අසාධාරණයට ලක්වන සෙබළුන්ට සාධාරණ යැපීම් දීමනාවක් ලබාදීමට පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නේද?
- (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

930/16

ගරු චන්දිම ගමගේ මහතා,— විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) ලංකා විදුලිබල මණ්ඩලයට අයත් රුපියල් බිලියන 03ක මුදලක් අයථා ලෙස පරිහරණය වී ඇති බවට වූ චෝදනාව පිළිබඳ පරීක්ෂණ කටයුතු අවසන් වී තිබේද;
- (ii) මණ්ඩලයට අයත් මුදල් අයුතු ලෙස පරිහරණය වන බව නිරීක්ෂණය කිරීමට මණ්ඩලයේ විගණන නිලධාරීන් අසමත් වීමට හේතු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නේද?

- (ආ) ලංකා විදුලිබල මණ්ඩලය සතු මුදල් පෞද්ගලික සමාගමක් හරහා ආයෝජනය කිරීමට තීරණය කරන අවස්ථාවේ,
- (i) මණ්ඩලයේ සභාපති;
- (ii) අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන්;
- (iii) විෂය භාර අමාත්‍යවරයා;

කවුරුන්ද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නේද?

- (ඇ) (i) ඉහත (ආ)හි සඳහන් ආයෝජනය පිළිබඳව තීරණය කරන ලද දිනය කවරේද;
- (ii) එකී ආයෝජනයේ ඵලදායීතාව පිළිබඳව නිර්දේශ කරන ලද නිලධාරීන්ගේ නම් කවරේද;
- (iii) ඉහත (ii)හි සඳහන් නිලධාරීන්ට එරෙහිව මණ්ඩලය විසින් ගෙන ඇති විනයානුකූල පියවර කවරේද;
- (iv) ඉහත (ii)හි සඳහන් නිලධාරීන්ට එරෙහිව ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය ප්‍රකාරව කටයුතු කර තිබේද;
- (v) ඉහත (iii) සහ (iv)ට අනුව කටයුතුකර නොමැති නම්, එයට හේතු කවරේද;
- (vi) ලංකා විදුලිබල මණ්ඩලයේ අභ්‍යන්තර විගණන ක්‍රියාදාමය ශක්තිමත් කිරීමට ගන්නා පියවර කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නේද?

- (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

935/16

ගරු (මහාචාර්ය) ආශ්‍රිත මාර්ගික මහතා,— විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) 2005 වර්ෂයේ සිට මේ දක්වා එක් එක් වර්ෂයේදී න්‍යෂ්ටික බලශක්තියෙහි සාමකාමී යෙදවුම් පිළිබඳ පර්යේෂණ සඳහා රජය විසින් ආයෝජනය කර ඇති මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (ii) පරිසරය, කර්මාන්ත, සෞඛ්‍ය සහ කෘෂිකර්මාන්තය වැනි විෂයයන්ට අදාළව, ශ්‍රී ලංකාව තුළ සිදුකරන න්‍යෂ්ටික බලශක්තිය උපයෝගී කරගන්නා පර්යේෂණ අවම මට්ටමක පවතින බව දන්නේද;
- (iii) න්‍යෂ්ටික බලශක්තියට අදාළව සාමකාමී යෙදවුම් පිළිබඳ පර්යේෂණ සඳහා ඉදිරියේදී රජය විසින් යෙදවීමට අපේක්ෂා කරන මුදල කොපමණද;
- (iv) මේ වනවිට ශ්‍රී ලංකාව තුළ න්‍යෂ්ටික බලශක්තිය භාවිතා කරනු ලබන ක්ෂේත්‍ර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

939/16

ගරු උදය ප්‍රහාන් ගම්මන්පිල මහතා,— ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) 2016 ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව කොපමණද;
- (ii) එම ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ නිලධාරීන් සංඛ්‍යාව කොපමණද;
- (iii) එම එක් එක් නිලධාරියාගේ නම සහ උළෙලට සහභාගි වීමට හේතුව වෙන් වෙන් වශයෙන් කවරේද;
- (iv) එම නිලධාරීන් සඳහා වැය වූ සම්පූර්ණ මුදල කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

**2016 නොවැම්බර් මස 19 වැනි සෙනසුරාදා
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න**

945/16

ගරු උදය ප්‍රහාන් ගම්මන්පිල මහතා,— විදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) 2015.12.09 දින සිට 2016.09.30 දින දක්වා වූ කාලය තුළදී පත් කරන ලද තානාපතිවරයන්, මහ කොමසාරිස්වරයන්, නියෝජ්‍ය තානාපතිවරයන්, නියෝජ්‍ය මහ කොමසාරිස්වරයන් සහ එම මට්ටමේ වෙනත් තනතුරු දරන ශ්‍රී ලංකා විදේශ සේවයට අයත් නිලධාරීන් සහ විදේශ සේවයට අයත් නොවන නිලධාරීන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (ii) 2016.09.30 දින වනවිට ඉහත (i)හි සඳහන් වන තනතුරු දරන ශ්‍රී ලංකා විදේශ සේවයට අයත් නොවන නිලධාරීන්ගේ නම්, වෘත්තීය සුදුසුකම්, ඉහළම අධ්‍යාපන සුදුසුකම් සහ වර්තමානයේ දරන තනතුර වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

(5)

**2016 නොවැම්බර් මස 21 වැනි සඳුදා
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න**

901/'16

ගරු සුනිල් හඳුන්වන්නේ මහතා, — අධිකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) අධිකරණ රෙජිස්ට්‍රාර් II වන ශ්‍රේණියේ තනතුර, විධායක මට්ටමේ තනතුරක් ලෙස සලකන්නේද;
- (ii) අධිකරණ රෙජිස්ට්‍රාර් III වන ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේදී සපුරාලිය යුතු සුදුසුකම් කවරේද;
- (iii) කළමනාකරණ සහකාර, ලඝු ලේඛක සහ භාෂා පරිවර්තක වැනි සමාන්තර ශ්‍රේණිවලින් අධිකරණ රෙජිස්ට්‍රාර් II වන ශ්‍රේණියට බඳවා ගැනීම වෙනුවෙන් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවා තිබේද;
- (iv) අධිකරණ රෙජිස්ට්‍රාර් III වන ශ්‍රේණියේ නිලධාරීන් 200 ක් පමණ II වන ශ්‍රේණියේ තනතුර සඳහා ඉල්ලුම්කර තිබියදී, ඒ පිළිබඳව නොසලකා ඉහත (iii)හි සඳහන් පිරිස සම්මුඛ පරීක්ෂණයට කැඳවීම මඟින් ඔවුන්ට අසාධාරණයක් සිදු නොවන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

927/'16

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, — විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) “සුප්‍රීම් සැට් 1” වන්දිකාව අභ්‍යවකාශ ගත කරන ලද දිනය කවරේද;
- (ii) ඒ සඳහා ඒකාබද්ධව ක්‍රියාකළ විනයයේ හා ශ්‍රී ලංකාවේ සමාගම් කවරේද;
- (iii) ඒ සඳහා එක් එක් පාර්ශ්වවල ආයෝජකයන් කවුරුන්ද;
- (iv) එම වන්දිකාවේ ශ්‍රී ලංකා රජයට ඇති අයිතිය කවරේද;
- (v) එහි තාක්ෂණික ක්‍රියාවලියට දායක වූ ශ්‍රී ලාංකික විද්‍යාඥයන් හෝ විශේෂඥයන් කවුරුන්ද;
- (vi) ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් හා වෘත්තීය පළපුරුද්ද එක් එක් පුද්ගලයා අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) (i) මහනුවර, පල්ලෙකැලේ වන්දිකා පාලන මධ්‍යස්ථානයක් ඉදිකරන්නට කටයුතු කරන්නේද;
- (ii) එසේ නම්, ඒ සඳහා ආයෝජනය කරනු ලබන ආයතනය කවරේද;
- (iii) ඒ සඳහා ආයෝජන කරනු ලබන මුදල කොපමණද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

931/'16

ගරු වන්දිම ගමගේ මහතා, — විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) ලංකා විදුලිබල මණ්ඩලය විසින් පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමේදී ටෙන්ඩර් කාර්ය පටිපාටිය අනුගමනය කළයුතු බව විදුලිබල පනතේ සඳහන්ව ඇති බව දන්නේද;

(6)

- (ii) මේ වනතෙක් සිදු කර ඇති විදුලිය මිලදී ගැනීම් සඳහා ටෙන්ඩර් කාර්ය පටිපාටිය අනුගමනය කර තිබේද;
 - (iii) එසේ නම්, ඒ කවර අවස්ථාවලදීද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

2016 නොවැම්බර් මස 22 වැනි අභ්‍යන්තර වාර්ෂික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න

905/'16

ගරු සුනිල් හඳුන්වන්නේ මහතා,— රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) 2005 වර්ෂයේදී රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවට, III වන පංතියේ සහ II වන පංතියේ නිලධාරීන් 350ක කණ්ඩායමක් සහ පසුව නිලධාරීන් 180ක කණ්ඩායමක් බඳවාගෙන තිබේද;
 - (ii) 2005 වර්ෂයේදී බඳවා ගන්නා ලද නිලධාරීන් 350, MN 05 වැටුප් පරිමාණයට අන්තර්ග්‍රහණය කරන ලෙස හිටපු රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා නිර්දේශ කර තිබේද;
 - (iii) එසේ නම්, අංක 6/2006 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයට අනුව MN 05 වැටුප් පරිමාණයට අන්තර්ග්‍රහණය නොකරන්නේ මන්ද;
 - (iv) මෙම ගැටලුව විසඳීම සඳහා කටයුතු කරන්නේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

932/'16

ගරු වන්දිම ගමගේ මහතා,— විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) විදුලි උත්පාදනය සඳහා න්‍යෂ්ටික බලශක්තිය භාවිතා කිරීමට අදාළ ව්‍යාපෘතියේ ප්‍රගතිය කවරේද;
 - (ii) ශ්‍රී ලංකාවට ආසන්නව ඉන්දියාවේ පිහිටා ඇති න්‍යෂ්ටික බලාගාරවල ක්‍රියාකාරිත්වය නිරීක්ෂණය කිරීමට ශ්‍රී ලංකාවට හැකියාව තිබේද;
 - (iii) එකී බලාගාරවල ක්‍රියාකාරිත්වය නිරීක්ෂණය කළ නොහැකි නම්, එයට හේතු කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

936/'16

ගරු (මහාචාර්ය) ආශ්‍ර මාරසිංහ මහතා,— ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) ශ්‍රී ලංකාවේ විදුලි බලයෙන් ක්‍රියාකරන දුම්රිය භාවිතය පිළිබඳව රජය විසින් දෙන ලද පොරොන්දුව ප්‍රකාරව එම කටයුතු ඉටුකරනු ලබන්නේ කවදාද;
- (ii) විදුලි බලයෙන් දුම්රිය ධාවනය කිරීම සඳහා වූ ව්‍යාපෘතිය සැලසුම්කර අවසන් වී තිබේද;
- (iii) එසේ නම්, එම ව්‍යාපෘතියේ ප්‍රගතිය කවරේද;

(7)

- (iv) එම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සඳහා ආයෝජනය කිරීමට අපේක්ෂිත මුදල කොපමණද;
 - (v) එම මුදල් ප්‍රමාණය සොයා ගැනීමට අපේක්ෂා කරන ක්‍රමවේදය කවරේද;
 - (vi) එම ව්‍යාපෘතිය අවසන් කිරීමට අපේක්ෂා කරන දිනය කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

940/'16

ගරු උදය ප්‍රහාන් ගම්මන්පිල මහතා,— විදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) 2015 ජනවාරි 09 දින සිට 2016 අගෝස්තු 31 දින දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණි ඇමෙරිකා එක්සත් ජනපද රජයේ නිලධාරීන්ගේ නම්, පැමිණි දින සහ පැමිණීමට හේතු වෙන් වෙන් වශයෙන් කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

947/'16

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා,— ඉඩම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, බලවින්න නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් බණ්ඩාර හේන්රියාය නමැති ඉඩමක් තිබේද;
- (ii) එසේ නම්, එම ඉඩමේ මුළු භූමි ප්‍රමාණය කොපමණද;
- (iii) දැනට එම ඉඩම මුදු ඉඩමක්ද; නැතහොත්, වගාවන් සහිත ඉඩමක්ද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) (i) ඉහත සඳහන් ඉඩමේ කොටසක් කොමිෂන් සභාව විසින් ඉන්ධන පිරවුම්හලක් සඳහා ලබා දී තිබේද;
- (ii) එසේ නම්, ඒ සඳහා අමාත්‍යවරයාගේ අනුමතිය ලබා දී තිබේද;
- (iii) අනුමතිය ලබා දී ඇති පදනම කවරේද;
- (iv) ඉඩම ලබා ගෙන ඇති පුද්ගලයාගේ නම හා ලිපිනය කවරේද;
- (v) එම ඉඩම සඳහා ලබා දී ඇති මුදල කොපමණද;
- (vi) ලබා දී ඇති ඉඩම් කොටසේ ප්‍රමාණය කොපමණද;
- (vii) මෙලෙස රජය සතු වටිනා ඉඩම් විකිණීම හෝ බදු දීම රජයේ ප්‍රතිපත්තියද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

2016 නොවැම්බර් මස 23 වැනි බදාදා
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න

142/'15

ගරු බුද්ධික පතිරණ මහතා,— රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (4)

- (අ) (i) 2014 මුදල් වර්ෂය තුළ අලාභ ලැබූ රාජ්‍ය ආයතන කවරේද;
- (ii) එම ආයතනයන්හි අලාභය වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (iii) ඉහත (i) හි සඳහන් ආයතනයන්ගෙන් වෙනත් රාජ්‍ය ආයතනයන්ට ගෙවීමට ඇති මුදල් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) (i) අලාභ පියවීම සඳහා උක්ත ආයතනයන්ට මහා භාණ්ඩාගාරය මඟින් නිකුත් කළ මුදල් ප්‍රමාණය, වෙන් වෙන් වශයෙන් කොපමණද;
 - (ii) උක්ත අලාභයන්ට හේතු පිළිබඳ සොයා බැලීමක් කර තිබේද;
 - (iii) එසේ නම්, එම හේතු එක් එක් ආයතනයට, වෙන් වෙන් වශයෙන් කවරේද;
 - (iv) උක්ත ආයතන ලාභදායී ආයතන බවට පත්කිරීමට පියවර ගන්නේද;
 - (v) එසේ නම්, ඒ කවර ආකාරයෙන්ද;
- යන්නන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

672/'16

ගරු බිමල් රත්නායක මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (3)

- (අ) (i) ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, අමාත්‍යවරයන්, මන්ත්‍රීවරයන් සහ හිටපු ජනාධිපතිවරයන් සඳහා වෙන් කර ඇති කොළඹ නගරය තුළ පිහිටි මුළු නිල නිවාස සංඛ්‍යාව කොපමණද;
 - (ii) මෙම නිල නිවාස දැනට භාවිත කරන පුද්ගලයන්ගේ නාමලේඛනයක් ඉදිරිපත් කරන්නේද;
 - (iii) මෙම නිල නිවාස වෙන් කිරීම සඳහා අනුගමනය කරන රෙගුලාසි සඳහන් වනු ලේඛනයක් හෝ ලේඛනයක් තිබේද;
 - (iv) එසේ නම්, එය සභාගත කරන්නේද;
 - (v) රෙගුලාසි ලේඛනයක් නොමැති නම්, නිවාස වෙන් කරනු ලබන පටිපාටිය කවරේද;
 - (vi) නිවාස වෙන් කරනු ලබන රෙගුලාසි හෝ පටිපාටියට අනුව සුදුසුකම් සපුරා නොමැතිව නිවාසවල රැඳී සිටින්නන් සංඛ්‍යාව කොපමණද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

907/'16

ගරු සුනිල් හඳුන්වන්නේ මහතා,— වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) ලංකාවේ පවතින 'තේ ශක්ති' තේ කම්හල්වලින් මේ වනවිට වසා දමා ඇති කම්හල් සංඛ්‍යාව කොපමණද;
 - (ii) එසේ වසා දමා ඇති කම්හල් කවරේද;
 - (iii) වසා දැමූ කම්හල්වල සේවය කළ සේවකයන්ට රැකියා අහිමි වන්නේද;
 - (iv) ඉහත (iii) හි සඳහන් සේවකයන්ට හා දැනට පවතින කම්හල්වල සේවකයන්ට වැටුප් ගෙවීම නිසි පරිදි සිදුවන්නේද;
 - (v) දැනට ක්‍රියාත්මක කම්හල් සඳහා දළ සපයන්නන්ට, දළ සැපයීම වෙනුවෙන් නිසි පරිදි මුදල් ගෙවන්නේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

933/'16

ගරු වන්දීම ගමගේ මහතා, — විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) වර්ෂ 2015 - 2025 සඳහා ශ්‍රී ලංකාවේ බලශක්ති සංවර්ධන සැලැස්මට අනුව, 2025 වනවිට ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ “කාබන් පාද සටහන” 5% කින් අඩු කරන බව සඳහන් කර තිබේද;
- (ii) එම ඉලක්කය ඉටුකර ගැනීම සඳහා රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
- (iii) 2015 පැරිස් සමුළුවේදී ඇතිකරගන්නා ලද එකඟතාවයන් සමඟ ඉහත කී ඉලක්කයෙහි ගැලපීමක් තිබේද;
- (iv) නොඑසේ නම්, ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ “කාබන් පාද සටහන” හා සම්බන්ධ ප්‍රතිපත්ති ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සංශෝධනය කිරීමට පියවර ගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

937/'16

ගරු (මහාචාර්ය) ආඥා මාරසිංහ මහතා, — විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) දුම් රහිත දර උදුන් භාවිතය ප්‍රවලිත කිරීම සඳහා විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය විසින් ගෙන ඇති පියවර කවරේද;
- (ii) ඒ සඳහා මෙතෙක් සිදුකර ඇති ආයෝජනය කොපමණද;
- (iii) ජනතාවට වාණිජ මට්ටමින් ඉන්ධන දැව ලබා දීම ප්‍රවර්ධනය කිරීම සඳහා රජය ගෙන ඇති පියවර කවරේද;
- (iv) ඉන්ධන දැව වගා කිරීමේ ව්‍යාපෘති යටතේ, ශාක වගා කර ඇති බිම් ප්‍රමාණය කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

941/'16

ගරු උදය ප්‍රහාන් ගම්මන්පිල මහතා, — අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) 2008 වසරේ සිට 2016 දක්වා මොරගහකන්ද බහුකාර්ය ව්‍යාපෘතියට වාර්ෂිකව රජයෙන් වෙන් කළ මුදල, වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

948/'16

ගරු එස්. සී. මුතුකුමාරණ මහතා, — පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මකවීමෙන් පසු තලාව, තඹුන්තේගම, ගල්නෑව හා ඉපලෝගම යන ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශවල සුසාන භූමි සඳහා වෙන් වූ භූමි භාගයන් ක්‍රමයෙන් අඩු වූ බවත්;
- (ii) ඊට පිළියමක් ලෙස එම ප්‍රදේශ වෙනුවෙන් ආදාහනාගාරයක් ඉදිකර දෙන ලෙස ජනතාව ඔබ අමාත්‍යාංශයෙන් දීර්ඝ කාලයක් ඉල්ලීම් කළ බවත්;

එතුමා දන්නෙහිද?

- (ආ) (i) ඉහත සඳහන් ඉල්ලීම ඉටුකිරීම සඳහා, 2014 වර්ෂය සඳහා කලාවැව ආසනයේ සංවර්ධනය සඳහා වෙන්වූ ප්‍රතිපාදනවලින්, එප්පාවල සුසාන භූමියේ ආදාහනාගාරයක් ඉදිකිරීම ආරම්භ කළ දිනය කවරේද;
 - (ii) ආදාහනාගාරය ඉදිකිරීම සඳහා වෙන් කරන ලද මුදල කොපමණද;
 - (iii) එහි ඉදිකිරීම් අතරමග නතර කර ඇත්තේ මන්ද;
 - (iv) එහි ඉදිකිරීම් සම්පූර්ණ කර ජනතා අයිතියට පත් කරන දිනය කවදාද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

**2016 නොවැම්බර් මස 24 වැනි බ්‍රහස්පතින්දා
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න**

384/15

ගරු බුද්ධික පතිරණ මහතා, — විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (3)

- (අ) (i) ලංකා විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ට්‍රාන්ස්මිෂන් ලබා ගැනීමේදී ටෙන්ඩර් කැඳවීමක් කරන්නේද;
- (ii) එසේ නම්, පසුගිය වසර පහ තුළ ටෙන්ඩර් කැඳවීමේදී ඉදිරිපත් වූ ආයතන එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
- (iii) එම ආයතනවලින් ඉදිරිපත් කරන ලද ටෙන්ඩර් වටිනාකම් වෙන් වෙන් වශයෙන් කවරේද;
- (iv) එම ආයතන අතරින් තෝරාගත් ආයතන එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

- (ආ) (i) දැනට ලංකා විදුලිබල මණ්ඩලයට ට්‍රාන්ස්මිෂන් සපයන ආයතනය කුමක්ද;
- (ii) එම ආයතනයේ හිමිකරු/ හිමිකරුවන් හා/හෝ අධ්‍යක්ෂ මණ්ඩල කවුරුන්ද;
- (iii) ඔවුන් ලංකා විදුලිබල මණ්ඩලය තුළ දරන තනතුරු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ඇ) (i) ට්‍රාන්ස්මිෂන් ලබා ගැනීම සඳහා නැවත ටෙන්ඩර් කැඳවන දිනය කවරේද;
- (ii) එහිදී අනෙකුත් ටෙන්ඩර්කරුවන්ට සිදුවිය හැකි අපහසුතා අවම කිරීමට ගන්නා පියවර කවරේද;

යන්නන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

675/16

ගරු බිමල් රත්නායක මහතා, — අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (2)

- (අ) (i) කිලිනොච්චිය, මුලතිව්, යාපනය, පුත්තලම, අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය, වවුනියාව සහ මන්නාරම යන දිස්ත්‍රික්ක තුළ දැනට හඳුනාගෙන ඇති පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් ස්ථාන සංඛ්‍යාව කොපමණද;
- (ii) ඉහත (i) හි සඳහන් ස්ථාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
- (iii) ඉහත සඳහන් ස්ථාන අතරින් මේ වනවිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කර ඇති ස්ථාන සංඛ්‍යාව කොපමණද; එම ස්ථාන කවරේද;

(11)

- (iv) සංරක්ෂණ කටයුතු තවමත් අරඹා නොමැති දැඩි තර්ජනයකට මුහුණ දී ඇති පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් ස්ථාන කවරේද;
 - (v) ඉහත (iv) හි සඳහන් ස්ථාන සංරක්ෂණය සඳහා රජයේ ආයතන විසින් සකස් කර ඇති වැඩසටහන් කවරේද;
 - (vi) ඒ සඳහා වෙන් කර ඇති මුදල කොපමණද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

909/16

ගරු සුනිල් හඳුන්වන්නේ මහතා, — අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් මාතර, දික්වැල්ල උතුර මහා විද්‍යාලය “ළඟම පාසල - හොඳම පාසල” වැඩසටහන සඳහා නම් කරන ලද බව දන්නේද;
 - (ii) එම යෝජිත පාසල ප්‍රතික්ෂේප කර වෙනත් පාසලක් ව්‍යාපෘතිය සඳහා තෝරා ගෙන තිබේද;
 - (iii) එසේ නම්, ඒ මන්ද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

912/16

ගරු වාසුදේව නානායක්කාර මහතා, — ඉඩම් අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) රත්නපුර, කොලොන්න, බොරලුවාගේ අයින ග්‍රාම නිලධාරී වසමේ, හේයිස් වත්තෙන් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම විසින් රාජ්‍ය වැවිලි සංස්ථාවට පැවරූ ඉඩම්වලින් හෙක්ටයාර 405ක ප්‍රමාණයක් ප්‍රත්‍යාදීක්ෂක ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම සභාව වෙත නැවත පවරාගෙන ඇති බව පිළිගන්නේද;
 - (ii) ගොන්ගල කන්දේ පිහිටි සන්නිවේදන කුළුණු 11ක් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම සභාවට ලැබෙන බදු ආදායම 1996 වර්ෂයේ සිට සී/ස මතුරට වැවිලි සමාගම විසින් ලබාගන්නා බව දන්නේද;
 - (iii) 1972 අංක 01 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ පනත ප්‍රකාර අතුරු බදුදීම සපුරා තහනම්ව තිබියදී, සී/ස මතුරට වැවිලි සමාගම විසින් අතුරු බදු ගිවිසුම් මඟින් කුළුණු 11ක් ඉදිකිරීමට සන්නිවේදන සමාගම් වෙත අනුමතිය ලබාදී ඇත්තේ කෙසේද;
 - (iv) මෙම වංචනික ක්‍රියාව පිළිබඳව අදාළ වතු සමාගමට විරුද්ධව නීත්‍යානුකූලව පියවර ගෙන එකී ආදායම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම සභාව වෙත ලබා ගැනීමට පියවර ගන්නේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

938/16

ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ මහතා, — විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) ඉන්දු - ශ්‍රී ලංකා සමුද්‍ර විදුලි රැහැන් මාර්ග ව්‍යාපෘතිය මඟින් ඉටුකර ගැනීමට අපේක්ෂිත අරමුණ කවරේද;
 - (ii) එම ව්‍යාපෘතිය 2020 වසරේදී අවසන් කිරීමට හැකියාව තිබේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) එම ව්‍යාපෘතිය සඳහා,
 - (i) ඇස්තමේන්තුගත සම්පූර්ණ මුදල කොපමණද;
 - (ii) ශ්‍රී ලංකා රජය විසින් දරනු ලබන වියදම කවරේද;
 - (iii) ඉන්දීය රජය විසින් මුදල් ආයෝජනයක් කරන්නේ නම්, එම මුදල කොපමණද;

යන්නන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

942/'16

ගරු උදය ප්‍රහාන් ගම්මන්පිල මහතා, — මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) 2012 දී නාගරික සංවර්ධනය සඳහා ඩොලර් මිලියන 250ක ණය මුදලක් ලෝක බැංකුවෙන් අනුමත වූ බවත්;
- (ii) එම ණය මුදල් යොදවා කොළඹ නගරයේ ජල ගැලීම් පාලනය සඳහා උමං ඇල මාර්ග දෙකක් සැකසීමට සැලසුම් කළ බවත්;
- (iii) එම ණය මුදල් යොදවා කොළඹ නගරයේ ජල ගැලීම් පාලනය සඳහා නාගලගන් විදියේ සිට කැළණි ගඟට ජලය පොම්ප කිරීම සඳහා පොම්පාගාර ඉදිකිරීමට සැලසුම් කළ බවත්;
- (iv) ඒ සඳහා ටෙන්ඩර් කැඳවීමට සියල්ල සූදානම් කර තිබුණු බවත්;

එතුමා දන්නෙහිද?

- (ආ) (i) එම ව්‍යාපෘතියේ වත්මන් ප්‍රගතිය කවරේද;
- (ii) එම ව්‍යාපෘතිය නවතා ඇත්නම්, ඊට හේතු කවරේද;
- (iii) අනාගතයේදී කොළඹ නගරය ජල ගැලීම්වලින් ආරක්ෂා කර ගැනීම සඳහා ගෙන ඇති පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

949/'16

ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා, — කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) ගම්පහ දිස්ත්‍රික්කය තුළ සිටින පූර්ණ වශයෙන් කෘෂිකර්මය ජීවනෝපාය කරගත් පවුල් සංඛ්‍යාව කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) (i) ගම්පහ දිස්ත්‍රික්කය තුළ වී වගා කරන කුඹුරු ඉඩම් ප්‍රමාණය කොපමණද;
- (ii) ඒ අතරින් මෙම වර්ෂයේ වගා කර නොමැති ඉඩම් ප්‍රමාණය කොපමණද;
- (iii) වී වගාකර නොමැති කුඹුරු ඉඩම් වගා නොකිරීමට හේතු කවරේද;

යන්නන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ඇ) (i) ගම්පහ දිස්ත්‍රික්කය තුළ වී නොවන වෙනත් හෝඟ වගා කර ඇති ඉඩම් ප්‍රමාණය කොපමණද;
- (ii) එලෙස වගා කර ඇති හෝඟ කවරේද;

යන්න එතුමා තවදුරටත් මෙම සභාවට දන්වන්නෙහිද?

- (ඈ) (i) ගම්පහ දිස්ත්‍රික්කය තුළ කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් භාවිතා කරන අමුණු සංඛ්‍යාව කොපමණද;
- (ii) මේ වනවිට ඉහත (i) හි සඳහන් අමුණුවලින් අක්‍රියව පවතින අමුණු සංඛ්‍යාව කොපමණද;

- (iii) දිස්ත්‍රික්කය තුළ ඇති ඇල මාර්ග ප්‍රමාණය කොපමණද;
- (iv) ඒ අතරින් මෙම වර්ෂය තුළ පිළිසකර කර ඇති ප්‍රමාණය කොපමණද;
- (v) දිස්ත්‍රික්කයේ අමුණු හා ඇල මාර්ග ශුද්ධ පවිත්‍ර කිරීම සඳහා 2016 වර්ෂය වෙනුවෙන් වෙන් කර ඇති මුදල කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඉ) නොඑසේ නම්, ඒ මන්ද?

**වාචික පිළිතුරු අපේක්ෂා නොකරන ප්‍රශ්න
(2016 නොවැම්බර් මස 24 වැනි බ්‍රහස්පතින්දා)**

926/'16

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ) එස්. ඩී. එස්. සකරාජ හා එම්. ඒ. එස්. කුමාර යන අය මාර්ග සංවර්ධන අධිකාරියේ, කළමනාකරණ සහකාරවරුන් වශයෙන් සේවය කරන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) එසේ නම්,

- (i) ඔවුන්ගේ සේවා ස්ථානයන්;
- (ii) ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම්;
- (iii) ඔවුන් සේවයට බඳවාගෙන ඇති දිනයන්;
- (iv) අතිකාල දීමනාද සහිතව 2016 ජනවාරි සිට මේ දක්වා ලබා ගත් සම්පූර්ණ වැටුප;

එක් එක් පුද්ගලයා අනුව වෙන් වෙන් වශයෙන් කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

**2016 නොවැම්බර් මස 25 වැනි සිකුරාදා
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න**

387/'15

ගරු බුද්ධික පතිරණ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (3)

- (අ) (i) 2015 වර්ෂයේදී යුධ හමුදාවට ශාරීරික අභ්‍යාස සඳහා අවශ්‍ය කැන්වස් සපත්තු මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳවූ අවස්ථාවේ ඒ සඳහා ටෙන්ඩර් ඉදිරිපත් කළ ආයතන කවරේද;
- (ii) එම ආයතන ඉදිරිපත් කළ ටෙන්ඩර් වටිනාකම් වෙන් වෙන් වශයෙන් කවරේද;
- (iii) ටෙන්ඩරය ලබාගත් ආයතනය කවරේද;
- (iv) එම ආයතනයට ටෙන්ඩරය ලබාදීමට හේතු කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

- (ආ) (i) 2015 වර්ෂයේදී මෙම සපත්තු මිලදී ගැනීමට අදාළ ආරක්ෂක අමාත්‍යාංශ ටෙන්ඩර් මණ්ඩලයේ සිටි නිලධාරීන්ගේ නම් හා තනතුරු කවරේද;
- (ii) මෙම නිලධාරීන් ටෙන්ඩර් මණ්ඩලයේ කොපමණ කාලයක සිට කටයුතු කරන්නේද;

- (iii) 2015 වර්ෂයේදී මෙම සපත්තු මිලදී ගැනීමට අදාළ යුධ හමුදා ටෙන්ඩර් මණ්ඩලයේ සිටි නිලධාරීන්ගේ නම් හා තනතුරු කවරේද;
- (iv) මෙම නිලධාරීන් ටෙන්ඩර් මණ්ඩලයේ කොපමණ කාලයක සිට කටයුතු කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ඇ) (i) ආරක්‍ෂක අමාත්‍යාංශය හා යුධ හමුදා ටෙන්ඩර් මණ්ඩලවල අඛණ්ඩව සේවය කරන නිලධාරීන් ඉවත් කිරීමට රජය කටයුතු කරන්නේද;
 - (ii) එසේ නම්, ඒ කවර දිනයකදීද;
- යන්නන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

464/'16

ගරු උදය ප්‍රහාන් ගම්මන්පිල මහතා, — අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (4)

- (අ) (i) 2016 ජනවාරි 01 දිනට ජනාධිපතිතුමා විසින් සිය කාර්ය මණ්ඩලයට පත්කර ඇති සියලුම උපදේශකවරුන්, ලේකම්වරුන්, සම්බන්ධීකරණ නිලධාරීන්, පෞද්ගලික සහකාරවරුන් සහ වෙනත් එවැනි නිලධාරීන් සංඛ්‍යාව, වෙන් වෙන් වශයෙන් කවරේද;
- (ii) ඉහත (i) අනුව මුළු නිලධාරීන් සංඛ්‍යාව කොපමණද;
- (iii) ඉහත (i)හි නිලධාරීන්ගේ නම් සහ එක් එක් නිලධාරියාට ලබා දී ඇති වැටුප්, දීමනා, කාර්ය මණ්ඩල සහ වෙනත් පහසුකම් වෙන් වෙන් වශයෙන් කවරේද;
- (iv) ඉහත (i)හි නිලධාරීන්ගේ අධ්‍යාපනික සහ වෘත්තීය සුදුසුකම් වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

805/'16

ගරු බිමල් රත්නායක මහතා, — වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) අක්කර 6000කට ආසන්න භූමි ප්‍රමාණයක් පෝෂණය කරනු ලබන පොල්පිනිගම, හක්වටුනාව ජලාශයට ජලය ගෙන එන, වයඹ ඇළ ජල යෝජනා ක්‍රමය නමින් යෝජනා ක්‍රමයක් අනුමත වී තිබේද;
- (ii) එම යෝජනා ක්‍රමයෙන් පෝෂණය වන අනෙකුත් ප්‍රදේශ, ඇළවේලි සහ වැව් ඇතුළත් සිතියම සමඟ සැලැස්ම ඉදිරිපත් කරන්නේද;
- (iii) ඒ සඳහා ඇස්තමේන්තු කර ඇති සහ මේ වනවිට වෙන්කර ඇති මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (iv) මෙම ව්‍යාපෘති කොන්ත්‍රාත්තුව ලබාගෙන ඇති ආයතනය කවරේද;
- (v) මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන සහ අවසන් කරන දින කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා,— නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) දිවුලපිටිය ආසනයේ පානීය නල ජලය ලබාදිය යුතු පවුල් සංඛ්‍යාව පිළිබඳව සමීක්ෂණයක් කර තිබේද;
 - (ii) ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ජල ව්‍යාපෘතිවලින් නල ජලය සපයනු ලබන පවුල් සංඛ්‍යාව කොපමණද;
 - (iii) එය මුළු අවශ්‍යතාවයේ ප්‍රතිශතයක් ලෙස කොපමණද;
 - (iv) නව ජල සම්බන්ධතා සඳහා ඉල්ලුම් කළ පාරිභෝගිකයින් සංඛ්‍යාව කොපමණද;
 - (v) පවතින ජල ව්‍යාපෘතියෙන් ජලය ලබාදිය හැක්කේ එම සංඛ්‍යාවෙන් කොපමණ ප්‍රමාණයකටද;
 - (vi) පවතින ව්‍යාපෘතියේ ධාරිතාවය නව සම්බන්ධතා ලබාදීමට ප්‍රමාණවත්ද;
 - (vii) නොඑසේ නම්, ධාරිතාවය වැඩිදියුණු කිරීමට වැඩපිළිවෙළක් තිබේද;
 - (viii) එසේ නම්, එය කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) (i) ආසනයේ ක්‍රියාත්මක ප්‍රජා ජල ව්‍යාපෘති සංඛ්‍යාව කොපමණද;
 - (ii) එමඟින් පානීය ජලය සපයනු ලබන පවුල් සංඛ්‍යාව කොපමණද;
 - (iii) ප්‍රජා ජල ව්‍යාපෘති වැඩිදියුණු කිරීමට වැඩපිළිවෙළක් තිබේද;
 - (iv) එසේ නම්, එය කවරේද;
- යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ඇ) (i) දිවුලපිටිය ජල ව්‍යාපෘතියේ වත්මන් ප්‍රගතිය කවරේද;
 - (ii) ව්‍යාපෘතියට වැය වන මුදල කොපමණද;
 - (iii) ඊට කැබිනට් අනුමැතිය ලැබී තිබේද;
 - (iv) ජලය ලබාදීමට සැලසුම් කර ඇති පවුල් සංඛ්‍යාව කොපමණද;
 - (v) ව්‍යාපෘතිය ආරම්භ කරන දිනය කවරේද;
- යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

ගරු අනුරු දිසානායක මහතා,— වරාය හා නාවික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) මාගම්පුර වරාය කළමනාකරණ පුද්ගලික සමාගම (MPMC) යටතේ නෞකාවලට ඉන්ධන සපයනු ලබන තෙල් ටැංකි සංඛ්‍යාව කොපමණද;
 - (ii) ටැංකියක ධාරිතාවය සහ ගබඩා කර ඇති ඉන්ධන වර්ගය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
 - (iii) 2014 ජූලි මාසයේදී, ලංකා බනිජ් තෙල් නීතිගත සංස්ථාවේ පිරිවිතරයන්ට නොගැලපෙන බැවින් ප්‍රතික්ෂේප වූ MGO වර්ගයේ ඉන්ධන මෙට්‍රික් ටොන් 7400ක් ඉහත සමාගම මිලදීගෙන තිබේද;
 - (iv) එකී ඉන්ධන මෙට්‍රික් ටොන් එකක මිල කොපමණද;
 - (v) සංස්ථාව විසින් ප්‍රතික්ෂේපිත මෙම ඉන්ධන මිලදී ගැනීමට සමාගමට අනුමතිය ලබා දුන්නේ කවුරුන්ද;
 - (vi) 2014 දෙසැම්බර්, 2015 ජනවාරි සහ පෙබරවාරි මාසවලදී මෙම ඉන්ධන මෙට්‍රික් ටොන් එකක අලෙවි මිල වෙන් වෙන් වශයෙන් කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) 2014 සහ 2015 වර්ෂවලදී ජාත්‍යන්තර වෙළඳපොළේ මිල උච්චාවචනය නොසලකා ඉන්ධන ගබඩා කිරීමෙන් සමාගමට සිදු වූ අලාභය වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) ඊට වගකිවයුත්තන්ට එරෙහිව ගත් ක්‍රියාමාර්ග කවරේද;

යන්නන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) 2014.12.03 බදවාගත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (Bunkering)ගේ මාසික වැටුප, කාර්ය භාරය සහ ජනාධිපතිවරණ සමයේදී එම නීති විරෝධී පත්වීම් සිදුකළ හේතුව කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

980/'16

ගරු අපීක් මාන්නප්පෙරුම මහතා,— විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ) ලංකා විදුලිබල මණ්ඩලය විසින් සාම්පූර්ණ ගල් අඟුරු විදුලි බලාගාරයක් ඉදිකිරීමට අපේක්ෂා කරන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද;

(ආ) (i) බලාගාරය ඉදිකිරීමේ කටයුතු ප්‍රමාදවීමට හේතුව කවරේද;

(ii) ඒ සඳහා වැයකිරීමට අපේක්ෂා කරන සම්පූර්ණ මුදල කොපමණද;

(iii) එමඟින් උත්පාදනය කිරීමට අපේක්ෂා කරන විදුලිය ප්‍රමාණය මෙගාවොට් කොපමණද;

(iv) බලාගාරයේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තුවන වර්ෂය කවරේද;

යන්නන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

985/'16

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ) (i) 2015.12.31 දිනට ශ්‍රී ලංකාවේ විදුලිබල උත්පාදන ධාරිතාවය කොපමණද;

(ii) පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මඟින් උත්පාදනය කරනු ලබන විදුලිබලය, සම්පූර්ණ විදුලිබල උත්පාදන ධාරිතාවයෙහි ප්‍රතිශතයක් වශයෙන් කවරේද;

(iii) ලෝකයේ විදුලිබල උත්පාදනය සඳහා පුනර්ජනනීය බලශක්ති ප්‍රභේදයන් භාවිතා කරනු ලබන රටවල් අතර ශ්‍රී ලංකාවේ ස්ථානය කවරේද;

(iv) සූර්ය බලය, සුළං බලය සහ ජෛව ස්කන්ධ බලශක්ති ප්‍රභවයන් ඇසුරින් විදුලිය උත්පාදනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ රජය හෝ රජයට සම්බන්ධ ආයතන විසින් පසුගිය වසර 10 තුළ සිදුකර ඇති ආයෝජනය කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) සුළං බලය, සූර්ය බලය සහ ජෛව ස්කන්ධ බලය ඇසුරින් විදුලිය උත්පාදනය කිරීම පිළිබඳ ක්‍ෂේත්‍රවලට අදාළව රජය විසින් කරනු ලබන ආයෝජනය අවම වීමට හේතුව කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

**2016 නොවැම්බර් මස 26 වැනි සෙනසුරාදා
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න**

465/'16

ගරු උදය ප්‍රහාන් ගම්මන්පිල මහතා, — අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (4)

- (අ) (i) 2015 වසර තුළ ජනාධිපතිතුමා සහභාගි වූ විදේශ සංචාර කවරේද;
- (ii) එකී එක් එක් විදේශ සංචාරයට සහභාගි වූ පුද්ගලයන්ගේ නම්, තනතුරු සහ එම පුද්ගලයන් වෙනුවෙන් රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන විසින් දරන ලද වියදම වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

583/'16

ගරු බුද්ධික පතිරණ මහතා, — සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (2)

- (අ) (i) 2008.01.09 දින සිට 2008.04.09 දින දක්වා පැවති ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් බඳවා ගැනීමේ ක්‍රමාසික පුහුණු පාඨමාලාවේ ප්‍රායෝගික පරීක්ෂණයේ උත්තර පත්‍ර පරීක්ෂාව පැත්සල් භාවිතා කොට සිදුකර ඇති බවත්;
- (ii) ලකුණු කිහිප වරක් මකා දමා වෙනස් කර ඇති බවත්;
- (iii) මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඉල්ලා සිටි බවත්;
- (iv) ඒ අනුව පරීක්ෂණයක් සිදුකළ බවත්;

එතුමා දන්නෙහිද?

- (ආ) (i) එම පරීක්ෂණ වාර්තාව මෙතෙක් ඉදිරිපත් නොකිරීමට හේතු කවරේද;
- (ii) එම පරීක්ෂණ වාර්තාව සකස් කළ නිලධාරියා කවුරුන්ද;
- (iii) ඔහු මේ වනවිට සේවයෙන් ඉවත් කර තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ඇ) (i) අසාධාරණයට ලක් වූ නිලධාරීන්ට ලබාදෙන සහන කවරේද;
- (ii) මෙම වංචාවට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගෙන තිබේද;
- (iii) එසේ නම්, එම ක්‍රියාමාර්ග කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

806/'16

ගරු බිමල් රත්නායක මහතා, — තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) වනජීවී කලාපයට අයත් කහල්ල, පල්ලකැලේ ඇති පාරිසරික වටිනාකම කවරේද;
- (ii) එයට අයත් භූමි ප්‍රමාණය සහ එහි ජනාවාස වී ඇති භූමි ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) මෙහි ස්වභාවික වනාන්තරයට අමතරව, තේක්ක සහ වෙනත් ශාක ඇති භූමි ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) (i) මේ වනවිට කහල්ල පල්ලකැලේ වන රක්ෂිතය තුළ සිටින අලි ඇතුන් සංඛ්‍යාව කොපමණද;
- (ii) වසර 20ක කාලයක් තුළ වෙනත් ප්‍රදේශවලින් මෙම භූමියට මුදා හරින ලද අලි ඇතුන් සංඛ්‍යාව කොපමණද;
- (iii) මේ වනවිට අලි වැටෙන් මෙපිට, හක්වටුනාව වැව ආශ්‍රිතව සිටින අලි ඇතුන් සංඛ්‍යාව කොපමණද;
- (iv) අලි විදුලි වැටෙන් කොටසක් ඉවත් කර හක්වටුනා ජලාශය තෙක් අලි පිවිසුම් මාර්ගයක් සකස් කරන්නේ ද;
- (v) එසේ නම්, එහි සංයුතිය සහ සිතියම් ඉදිරිපත් කරන්නේද;
- (vi) නොඑසේ නම්, ඒ මන්ද?
- (vii) මෙම යෝජිත අලි ප්‍රවේශ මාර්ගය (අලි කොරිඩෝව) සඳහා දැඩි මහජන විරෝධයක් පැන නැගී ඇති බව පිළිගන්නේද;
- (viii) මෙම මහජන විරෝධය නොතකා අලි ප්‍රවේශ මාර්ගය ඉදිකිරීමට කටයුතු කරන්නේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

872/16

ගරු වමින්ද විජේසිරි මහතා,— පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) (i) උඟව පළාත් වත්මන් ප්‍රධාන අමාත්‍යවරයා එම ධුරයට පත්වීමෙන් පසු බදුල්ල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන සංවර්ධනය සඳහා වෙන් කළ හා වියදම් කළ මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (ii) එම කාලසීමාව තුළ බදුල්ල දිස්ත්‍රික්කයේ අලුතින් පාසලක් ආරම්භ කර තිබේද;
- (iii) එම කාලසීමාව තුළ බදුල්ල දිස්ත්‍රික්කයේ වැසි ගිය පාසල් සංඛ්‍යාව කොපමණද;
- (iv) උඟව පළාත් සභාවේ අධ්‍යාපන වියදම් හා සංවර්ධන වියදම් පිළිබඳ රේඛීය අමාත්‍යාංශයෙන් නිසි පසු විපරමක් සිදු කරන්නේද;
- (v) නොඑසේ නම්, ඒ මන්ද?

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

951/16

ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා,— ඉඩම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) දිවුලපිටිය ආසනයේ පවතින රජය සතු ඉඩම් ප්‍රමාණය කොපමණද;
- (ii) එම එක් එක් ඉඩම අයත් ආයතනය වෙන් වෙන් වශයෙන් කවරේද;
- (iii) ආයෝජන කටයුතු වෙනුවෙන් බදු දී ඇති ඉඩම් ප්‍රමාණය කොපමණද;
- (iv) පදිංචිය සඳහා බදු දී හෝ පවරා දී ඇති ඉඩම් ප්‍රමාණය කොපමණද;
- (v) අනාගතයේදී බදු දීමට හෝ පවරා දීමට සැලසුම් කර ඇති ඉඩම් ප්‍රමාණය කොපමණද;

(vi) උග්‍ර උපයෝජිත ඉඩම් තිබේ නම්, ඒවා පූර්ණ උපයෝජිත කිරීම සඳහා අමාත්‍යාංශය සතුව වැඩපිළිවෙළක් තිබේද;

(vii) එසේ නම්, එම වැඩපිළිවෙළ කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

979/'16

ගරු අනුර දිසානායක මහතා, — බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) 2009 වර්ෂයේ මැයි මස උතුරු නැගෙනහිර යුද තත්ත්වය අවසන්වීමත් සමඟ රජයට භාරවූ හෝ අත්අඩංගුවට ගත් එල්. ටී. ටී. ඊ. සාමාජිකයින් සංඛ්‍යාව කොපමණද;
 - (ii) අත්අඩංගුවට ගත් සහ භාරවූ එල්. ටී. ටී. ඊ. සාමාජිකයින් අතරින් මේ වනවිට පුනරුත්ථාපනය කර සමාජගත කර ඇති සංඛ්‍යාව කොපමණද;
 - (iii) තවදුරටත් බන්ධනාගාරවල රඳවා සිටින එල්. ටී. ටී. ඊ. රැඳවියන් සංඛ්‍යාව කොපමණද;
 - (iv) ඔවුන් රිමාන්ඩ් සිරකරුවන් ලෙස රඳවාගෙන සිටින කාලය කොපමණද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) (i) වසරකට වඩා වැඩි කාලයක් බන්ධනාගාරවල රඳවා සිටින මුළු රිමාන්ඩ් සිරකරුවන් සංඛ්‍යාව කොපමණද;
 - (ii) ඉහත ආ (i) සඳහන් සිරකරුවන් සංඛ්‍යාව, රිමාන්ඩ් භාරයේ පසුවන කාලය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
 - (iii) වසර 07කට වැඩි කාලයක් රිමාන්ඩ් සිරකරුවන් ලෙස රඳවා සිටින එල්. ටී. ටී. ඊ. රැඳවියන් නොවන සිරකරුවන් සිටින්නේද;
 - (iv) එසේ නම්, එම සංඛ්‍යාව කවරේද;
 - (v) දීර්ඝ කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින සැකකරුවන් සම්බන්ධයෙන් අධිකරණ කටයුතු කඩිනම් කිරීම සඳහා ගෙන ඇති පියවර කවරේද;
- යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

981/'16

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, — විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) නොරොච්චෝලේ ගල් අඟුරු තාප බලාගාරයේ ඇති විදුලි ජනක යන්ත්‍ර සංඛ්‍යාව කොපමණද;
 - (ii) එම එක් එක් විදුලි ජනක යන්ත්‍රය විදුලිය උත්පාදනය කිරීම ආරම්භ කරන ලද වර්ෂය වෙන් වෙන් වශයෙන් කවරේද;
 - (iii) එකී විදුලි ජනක යන්ත්‍ර සඳහා ශ්‍රී ලංකා රජය දරා ඇති සම්පූර්ණ වියදම කොපමණද;
 - (iv) මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයා ගන්නා ලද්දේ කෙසේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) (i) නොරොච්චෝලේ විදුලි බලාගාරය ඉදිකිරීම සඳහා ලබා ගන්නා ලද ණය මුදල ආපසු ගෙවනු ලබන ආකාරය කවරේද;

- (ii) ණය මුදල ගෙවනු ලබන්නේ ලංකා විදුලිබල මණ්ඩලය විසින්ද; නොඑසේ නම්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය විසින්ද;
 - (iii) වසරකට ගෙවනු ලබන වාරිකවල මුළු එකතුව ඇමරිකානු ඩොලර් මිලියන කොපමණද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

2016 නොවැම්බර් මස 28 වැනි සඳුදා
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න

539/16

ගරු බුද්ධික පතිරණ මහතා,— ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) වර්ෂ 2015 වනවිට ශ්‍රී ලංකාවේ කුරුඳු වගා කර ඇති භූමි ප්‍රමාණය කොපමණද;
- (ii) 2010 සිට 2015 දක්වා වසර පහ තුළ කුරුඳු නිෂ්පාදනය, වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කිලෝග්‍රෑම් කොපමණද;
- (iii) රජය විසින් ගොවීන්ගෙන් සෘජුවම කුරුඳු මිලදී ගන්නේද;
- (iv) එසේ නම්, පසුගිය වසර පහ තුළ රජය විසින් මිලදී ගත් කුරුඳු ප්‍රමාණය වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) (i) කුරුඳු නිෂ්පාදනය ඉහළ නැංවීමට රජය පියවර ගන්නේද;
 - (ii) එසේ නම්, එම පියවර කවරේද;
- යන්නන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

873/16

ගරු වමින්ද විජේසිරි මහතා,— පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) (i) උඹ පළාත් වත්මන් ප්‍රධාන අමාත්‍යවරයා විසින් උඹ පළාතේ පාසල් ශිෂ්‍යයන්ට පාසල් බැග් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බව දන්නේද;
- (ii) එසේ නම්, බදුල්ල දිස්ත්‍රික්කයේ මේ දක්වා එම ප්‍රතිලාභ ලැබී ඇති ශිෂ්‍යයන් සංඛ්‍යාව කොපමණද;
- (iii) ඒ සඳහා දැනට දරා ඇති මුළු වියදම කවරේද;
- (iv) එම මුදල් ලබාගත් මූලාශ්‍ර කවරේද;
- (v) මෙහිදී යම් අක්‍රමිකතාවක් සිදු වී තිබේද;
- (vi) එසේ නම්, ඒ සඳහා ගන්නා පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

874/'16

ගරු බිමල් රත්නායක මහතා,— උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) මාර්ග අංක 120 මාර්ගයේ, කහතුඩුව සිට කෝරළඉම දක්වා කොටස පුළුල් කිරීම සඳහා පවරාගත් ඉඩම්වලට ගෙවූ වන්දිය ඉඩම්වල සැබෑ වටිනාකමට සාපේක්ෂව ප්‍රමාණවත් නොවූ බවත්;
- (ii) සමහර ඉඩම්වලට ගෙවා ඇත්තේ ගෙවීමට එකඟ වූ වන්දියෙන් කොටසක් බවත්;

එතුමා දන්වන්නේද?

- (ආ) (i) ඉඩම් පවරා ගැනීමෙන් පීඩාවට පත් ඉඩම් හිමියන් වෙත සාධාරණ වන්දි මුදලක් ගෙවීමටත්;
- (ii) දැනට වන්දි මුදලින් කොටසක් පමණක් ගෙවන ලද ඉඩම් හිමියන්ට ඉතිරි වන්දි මුදල ගෙවීමටත්;

පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නේද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

946/'16

ගරු උදය ප්‍රහාන් ගම්මන්පිල මහතා,— නිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) 2015 වර්ෂය තුළ සහ 2016.01.01 දින සිට 2016.09.30 දින දක්වා, අලි - මිනිස් ගැටුමෙන් මියගිය වනඅලි සංඛ්‍යාව, මියගිය මිනිසුන් සංඛ්‍යාව සහ තුවාල ලැබූ මිනිසුන් සංඛ්‍යාව, එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (ii) ආණමඩුව, කලාවැව, බලලුවැව, මැදවව්විය, කැබනිගොල්ලැව, සිලාවතුර සහ සුකුලම් යන ප්‍රදේශවල 2015 අගෝස්තු 18 දින සිට 2016 සැප්තැම්බර් 30 දින දක්වා ඉදි කරන ලද අලි වැටවල්වල දිග කිලෝමීටර් කොපමණද;
- (iii) ඉහත සඳහන් එක් එක් ප්‍රදේශයේ අලි වැට සම්පූර්ණ වීම සඳහා නවදුරටත් ඉදි කළ යුතු දිග ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කිලෝමීටර් කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නේද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

982/'16

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා,— විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) ශ්‍රී ලංකාවේ සූර්ය බලය උපයෝගී කරගෙන උත්පාදනය කරනු ලබන විදුලිබල ප්‍රමාණය කොපමණද;
- (ii) පුරවැසියන් විසින් තම නිවෙස්වල හෝ ව්‍යාපාරික ගොඩනැගිලිවල සවිකරනු ලැබූ සූර්ය කෝෂ මඟින් නිෂ්පාදනය කර ජාතික පද්ධතියට දිනකට එකතු කරනු ලබන විදුලිබල ප්‍රමාණය කොපමණද;
- (iii) සූර්ය බලය මඟින් විදුලිය නිෂ්පාදනය කෙරෙහි දක්වා ඇති සැලකිල්ල අඩු වීමට හේතුව කවරේද;
- (iv) සූර්ය බලයෙන් විදුලිය උත්පාදනය කර එම විදුලිය ජාතික පද්ධතියට එකතු කරනු ලබන තම පාරිභෝගිකයන්ට ලංකා විදුලිබල මණ්ඩලය විසින් ලබා දී ඇති සහන කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නේද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

ගරු බුද්ධික පතිරණ මහතා,— සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) (i) 2008.01.09 දින සිට 2008.04.09 දින දක්වා පැවති ආහාර හා ඖෂධ පරීක්ෂකවරු බඳවා ගැනීමේ ක්‍රමාලාපය පිළිබඳව ප්‍රධානියා විසින් ප්‍රකාශ කළ කොටස;
- (ii) ඔවුන්ගේ නම්, ලිපිනය, පළාත හා සේවා ස්ථාන කවරේද;
- (iii) මෙම පාඨමාලාව අවසානයේ ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වූ දින වෙන් වෙන් වශයෙන් කවරේද;
- (iv) ප්‍රායෝගික පරීක්ෂණය සමත් වීමේ කඩඉම් ලකුණු කවරේද;
- (v) එම ලකුණු ලබාගත් නිලධාරීන් සංඛ්‍යාව සහ ඔවුන්ගේ නම් කවරේද;
- (vi) පරීක්ෂණය සමත් වූ නිලධාරීන්ට පත්වීම් ලබාදුන් දිනය එක් එක් නිලධාරියා අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

ගරු බිමල් රත්නායක මහතා,— විදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) 2015.01.08 සිට 2016.08.01 දක්වා ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩල සඳහා පත්කළ ශ්‍රී ලංකා විදේශ සේවයේ නිලධාරීන් නොවන පුද්ගලයන්ගේ නම්, උපන් දිනයන්, ශ්‍රී ලංකාවේ ලිපිනයන්, අධ්‍යාපන සුදුසුකම්, සේවා පළපුරුද්ද, පත්කළ රටවල් සහ තනතුරු වෙන් වෙන් වශයෙන් කවරේද;
- (ii) ඔවුන් අතරින් ද්විත්ව පුරවැසි/විදේශ පුරවැසි තත්ත්වයන් හිමි පුද්ගලයින් කවුරුන්ද;
- (iii) දේශපාලනිකව පත්කළ මෙම පුද්ගලයන්ට පැවරූ රාජකාරී කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නේද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

**2016 නොවැම්බර් මස 29 වැනි අඟහරුවාදා
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න**

ගරු බුද්ධික පතිරණ මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) වර්ෂ 2015 වනවිට ශ්‍රී ලංකාවේ තල වගා කරනු ලැබූ භූමි ප්‍රමාණය කොපමණද;
- (ii) 2010 සිට 2015 දක්වා වසර පහ තුළ තල නිෂ්පාදනය, වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කිලෝග්‍රෑම් කොපමණද;
- (iii) රජය විසින් ගොවීන්ගෙන් සෘජුවම තල මිලදී ගන්නේද;
- (iv) එසේ නම්, පසුගිය වසර පහ තුළ රජය විසින් මිලදී ගත් තල ප්‍රමාණය වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) තල නිෂ්පාදනය ඉහළ දැමීමට රජය පියවර ගන්නේද;

(ii) එසේ නම්, එම පියවර කවරේද;
යන්නන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

929/16

ගරු බිමල් රත්නායක මහතා, — විදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩල සඳහා පත්වීම් ලැබූ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ට ශ්‍රී ලංකාවෙන් සේවා සහකාර තනතුර සඳහා පුද්ගලයන් රැගෙන යා හැකි බව දන්නේද;
- (ii) 2005.01.01 සිට 2015.01.01 දක්වා කාලය තුළ තනාපති කාර්යාල සඳහා පත් කළ නිලධාරීන් හා ඔවුන් කැටුව ගිය සේවා සහකාරවරයන්ගේ නම්, ඉවත් ගමන් බලපත්‍ර අංක සහ ලිපිනයන් වෙන් වෙන් වශයෙන් කවරේද;
- (iii) අදාළ රාජකාරි අවසන් වූ පසු නිලධාරීන් හා සේවා සහකාරවරයන් ශ්‍රී ලංකාවට පැමිණි දින සහ එක් එක් සේවා සහකාරවරයාගේ ඉවත් ගමන් බලපත් අවලංගු වන දිනය වෙන් වෙන් වශයෙන් කවරේද;
- (iv) නිලධාරීන් ශ්‍රී ලංකාවට පැමිණීමේදී ඔවුන් සමඟ නොපැමිණි සේවා සහකාරවරයන්ගේ නම් කවරේද;
- (v) ශ්‍රී ලංකාවට නොපැමිණි සේවා සහකාරවරයන් සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය ගත් පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

984/16

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, — විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) මේ වනවිට ශ්‍රී ලංකාවේ සිටින විදුලි පාරිභෝගිකයන් සංඛ්‍යාව කොපමණද;
- (ii) ශ්‍රී ලංකාවේ විදුලි පාරිභෝගිකයන් අතරින්, ලංකා විදුලිබල මණ්ඩලය මගින් විදුලි සබඳතා ලබා දී ඇති පාරිභෝගිකයන් සංඛ්‍යාව කොපමණද;
- (iii) ලංකා විදුලි පෞද්ගලික සමාගම විසින් විදුලි සබඳතා ලබා දී ඇති පාරිභෝගිකයන් සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) (i) විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන බවට මෑතකදී ප්‍රකාශ කරන ලද සුහුරු මාපක (Smart Meters) මගින් ඉටු කරගැනීමට අපේක්ෂිත අරමුණු කවරේද;
- (ii) මේ වනවිට සවිකොට ඇති සුහුරු මාපක (Smart Meters) සංඛ්‍යාව කොපමණද;
- (iii) ඉහත (i)හි සඳහන් යෝජනාව අනුව ශ්‍රී ලංකාවේ සියලු විදුලි පාරිභෝගිකයන්ට ඉහත සුහුරු මාපක සපයා අවසන් කිරීමට අපේක්ෂා කරන දිනය කවරේද;

යන්නන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

987/16

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, — විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) ශ්‍රී ලංකාවේ විදුලිබලය නොමැති නිවාස ඒකක සංඛ්‍යාව කොපමණද;

- (ii) විදුලිබලය නොමැති නිවාස ඒකක සංඛ්‍යාව, රටේ සම්පූර්ණ නිවාස සංඛ්‍යාවෙහි කවර ප්‍රතිශතයක්ද;
- (iii) විදුලිබලය නොමැති නිවාස සංඛ්‍යාව, එක් එක් පරිපාලන දිස්ත්‍රික්කය අනුව හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
- (iv) මෙම නිවාස සඳහා විදුලිබලය ලබා දීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය විසින් ගෙන ඇති පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

1002/'16

ගරු වාසුදේව නානායක්කාර මහතා,— විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) නෙළුම් කුළුණ සම්බන්ධයෙන් ශාන්ති ලාල් නානායක්කාර නමැත්තෙක් 2016.08.16 වැනි දින “දී අයිලන්ඩ්” පුවත්පතට ලියන ලද ලිපියකින් අනාවරණය කර තිබූ දුර්වලතා පිළිබඳව දන්නේද;
- (ii) එම දුර්වලතා පවතින බව පිළිගන්නේද;
- (iii) එම දුර්වලතා මහඟවා ගැනීමට පියවර ගන්නේද;
- (iv) එසේ නම්, එම පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

1009/'16

ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා,— ඉඩම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) මහනුවර දිස්ත්‍රික්කයේ, උඩ පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්, එගොඩ කළුගමුව ජනපදයේ පදිංචිකරුවන් අතරින්, මේ වනවිට රජය මඟින් ස්ථිර ඔප්පු ලබාදී ඇති පවුල් සංඛ්‍යාව කොපමණද;
- (ii) එම පදිංචිකරුවන් අතර, මෙතෙක් ඔප්පු ලබාදී නොමැති පවුල් සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) එකී ජනපදයේ වසර පනහකට අධික කාලයක් පදිංචිවී සිටින ඉඩම්ලාභීන් සඳහා ඔප්පු ලබාදීමට පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

1016/'16

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) 2014 වසරේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මඟින් “ගමන් ගමට දොරින් දොරට” නමින් වැඩසටහනක් ක්‍රියාත්මක වූ බව එතුමා දන්නේද;
- (ii) එම වැඩසටහන යටතේ වැලිගෙපොල සහ ගොඩකවෙල ප්‍රාදේශීය සභා බලප්‍රදේශ දෙකෙහි ව්‍යාපෘති වෙනුවෙන් වෙන් කර තිබූ මුළු මුදල කොපමණද;
- (iii) ඉහත (ii) යටතේ වැඩ අවසන් කර ඇති ව්‍යාපෘති කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) (i) වැඩ අවසන්වූ ව්‍යාපෘති වන ඉළක්කුඹුර ගල්ඉන්න පාර සංවර්ධනය, රාමකෝරලය මාර්ගය එස්.එච්.ආරියවංශ මහතාගේ නිවස අසල සිට වතුර ටැංකිය දක්වා මාර්ගය තාර දමා සංවර්ධනය, කුඩුගල්දෙතිය ටී.එම්. නන්දා මහත්මියගේ නිවසට යන මාර්ගය අසල සිට මස්ඉඹුල මාර්ගයේ ඉදිරියට තාර දමා සංවර්ධනය සහ රාමකෝරලය බෝක්කුව අසල සිට මාර්ගය තාර දමා අබලන් ස්ථාන සංවර්ධනය යන ව්‍යාපෘති වෙනුවෙන් මේ වනවිටත් මුදල් නිදහස් කර නොමැති බව පිළිගන්නේද;
 - (ii) එසේ නම්, හිඟ මුදල් අදාළ සංවිධාන වෙත නිදහස් කිරීමට කටයුතු කරන්නේද;
 - (iii) ඒ සඳහා ගතවන කාලය කොපමණද;
- යන්නන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

2016 නොවැම්බර් මස 30 වැනි බදාදා
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න

541/'16

ගරු බුද්ධික පතිරණ මහතා, — කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) වර්ෂ 2015 වනවිට ශ්‍රී ලංකාවේ කුරක්කන් වගා කර තිබුණු භූමි ප්‍රමාණය කොපමණද;
 - (ii) 2010 සිට 2015 දක්වා වසර පහ තුළ කුරක්කන් නිෂ්පාදනය, වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කිලෝග්‍රෑම් කොපමණද;
 - (iii) රජය විසින් ගොවීන්ගෙන් සෘජුවම කුරක්කන් මිලදී ගන්නේද;
 - (iv) එසේ නම්, පසුගිය වසර පහ තුළ රජය විසින් මිලදී ගත් කුරක්කන් ප්‍රමාණය වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) (i) කුරක්කන් නිෂ්පාදනය ඉහළ නැංවීමට රජය පියවර ගන්නේද;
 - (ii) එසේ නම්, එම පියවර කවරේද;
- යන්නන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

956/'16

ගරු බිමල් රත්නායක මහතා, — උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) කැලණිය විශ්වවිද්‍යාලයේ දැනට ක්‍රියාත්මක පීඨ සංඛ්‍යාව කොපමණද;
 - (ii) එහි ක්‍රියාත්මක දෙපාර්තමේන්තු සංඛ්‍යාව කොපමණද;
 - (iii) එක් එක් පීඨවල හා දෙපාර්තමේන්තුවල සිටිය යුතු ස්ථීර ආචාර්ය මණ්ඩලය වෙන් වෙන් වශයෙන් කොපමණද;
 - (iv) ස්ථීර ආචාර්ය මණ්ඩලයේ පුරප්පාඩු තිබේද;
 - (v) එසේ නම්, පුරප්පාඩු සංඛ්‍යාව එක් එක් පීඨය අනුව සහ දෙපාර්තමේන්තුව අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

1003/'16

ගරු වාසුදේව නානායක්කාර මහතා,— විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) රත්නපුර දිස්ත්‍රික්කය තුළ පෞද්ගලික විදුලි බලාගාර ඉදිකිරීම සඳහා අනුමතිය ලබාගැනීමට ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය වෙත මේ වනවිට ලැබී ඇති අයදුම්පත් සංඛ්‍යාව, ප්‍රභවය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
 - (ii) දැනට ක්‍රියාත්මක බලාගාර සංඛ්‍යාව කොපමණද;
 - (iii) බලපත්‍ර ලබාගෙන ක්‍රියාත්මක නොවන යෝජනාක්‍රම කවරේද;
 - (iv) ඉහත (iii) සඳහා හේතු කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) (i) ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් නීතිපතා පාරිසරික පසු විපරම් සිදු කරන්නේද;
 - (ii) නොඑසේ නම්, පාරිසරික පසු විපරම් සිදු කරන වාරයන් කවරේද;
 - (iii) යෝජිත “ඉහළ කදුරුගල් දොළ” කුඩා පරිමාණ ජල විදුලි ව්‍යාපෘතිය සඳහා ලබා දී ඇති මූලික පරිසර අධ්‍යයන ඇගයීම් වාර්තාවේ පිටපතක් මෙම සභාවට ඉදිරිපත් කරන්නේද;
- යන්නන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

1019/'16

ගරු නාමල් රාජපක්ෂ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) 2015 ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළ ජනාධිපතිතුමා විසින් විවෘත කරන ලද රජයේ හා සංස්ථාපිත ආයතනවලට අයත් ගොඩනැගිලි හා අනෙකුත් ඉදිකිරීම් සංඛ්‍යාව කොපමණද;
 - (ii) එම ඉදිකිරීම්වලින්, 2015 ජනවාරි මාසයෙන් පසුව ආරම්භ කරන ලද ඉදිකිරීම් සංඛ්‍යාව කොපමණද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

1020/'16

ගරු ලොහාන් රත්වත්තේ මහතා,— නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) 2015 අගෝස්තු මාසයේ සිට මේ දක්වා විවිධ තනතුරු සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට බඳවාගෙන ඇති සේවක සංඛ්‍යාව කොපමණද;
 - (ii) එම බඳවා ගැනීම් සඳහා විධිමත් ක්‍රියාමාර්ගයක් අනුගමනය කර තිබේද;
 - (iii) එම බඳවා ගැනීම් සඳහා මණ්ඩලයේ පුරප්පාඩු තිබුණේද;
 - (iv) බඳවාගැනීම් සිදු කර ඇති දිස්ත්‍රික්ක කවරේද;
 - (v) එක් එක් දිස්ත්‍රික්කයෙන් බඳවාගෙන ඇති පුද්ගලයන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

1021/'16

ගරු ඩී. ඩී. වානක මහතා,— නිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) හම්බන්තොට වියළි කලාපීය උද්භිද උද්‍යානය ඉදිකිරීම සඳහා වැයකරන ලද මුළු මුදල කොපමණද;
- (ii) එම උද්‍යානය ඉදිකර ඇත්තේ ජේරාදෙණිය, හග්ගල සහ සෙනරත්ගොඩ උද්‍යාන ඉදිකිරීමෙන් කොපමණ කාලයකට පසුවද;
- (iii) එම උද්‍යානය විවෘත කිරීමෙන් පසු දේශීය සහ විදේශීය සංචාරකයින් අතර මහත් ආකර්ෂණයක් වූ බව පිළිගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) (i) ඉහත කී උද්‍යානයට අයත් භූමි භාගය වීන රජයට පවරාදීම සඳහා මූලික පිඹුරුපත් සකස් වෙමින් පවතින බව දන්නේද;
- (ii) එසේ පවරාදීමක් සිදු වුවහොත්, එම උද්‍යානය ඉදිකිරීම සඳහා වැයකරන ලද මුදල් සඳහා වගකියනු ලබන්නේ කවුරුන්ද;
- (iii) මෙම පවරාදීම වැළැක්වීමට පියවර ගන්නේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

542/'16

ගරු බුද්ධික පතිරණ මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) වර්ෂ 2015 වනවිට ශ්‍රී ලංකාවේ බඩ ඉරිඟු වගා කරනු ලැබූ භූමි ප්‍රමාණය කොපමණද;
- (ii) 2010 සිට 2015 දක්වා වසර පහ තුළ බඩ ඉරිඟු නිෂ්පාදනය, වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කිලෝග්‍රෑම් කොපමණද;
- (iii) රජය විසින් ගොවීන්ගෙන් සෘජුවම බඩ ඉරිඟු මිලදී ගන්නේද;
- (iv) එසේ නම්, පසුගිය වසර පහ තුළ රජය විසින් මිලදී ගත් බඩ ඉරිඟු ප්‍රමාණය වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) (i) බඩ ඉරිඟු නිෂ්පාදනය ඉහළ නැංවීමට රජය පියවර ගන්නේද;
- (ii) එසේ නම්, එම පියවර කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?